



අධ්‍යාපන අමාත්‍යාංශය
කල්ඩි අමේස්ස් සූ
Ministry of Education

මගේ ගොනුව
ගණනා තිබූ
My Ref.

ED/01/11/10/01/05-01

මගේ ගොනුව
ශ්‍රම්දා තිබූ
Your Ref.

'ඉසුරුපාය', බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
'ඩිස්ත්‍රික්‍රුපාය', පත්තරමුල්ල, මුද්‍රණකෘති.
'Isurupaya', Battaramulla, Sri Lanka.
🕒 +94112785141-50 📲 +94112785818
✉ info@moe.gov.lk 🌐 www.moe.gov.lk

දිනය
තික්ති
Date

2022.12.22

වත්තෙල් අංකය :- 39/2022

සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු,
සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු,
සියලුම කොට්ඨාස භාර නි.අ.අ./ ස.අ.අ.වරු,
විද්‍යාල්පතිවරුන්,

දිප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන

පාසල් සියුන් සඳහා 'සතිමත් බව හඳුන්වාදීම' (Mindfulness) අරමුණු කර ගනිමින් ගරු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2022.12.12 වන දින අනුමැතිය ලැබේ ඇත.

එම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන සියලුම පාසල් සියුන්ට පොදුවේ ක්‍රියාත්මක කළ හැකි වන පුව්‍යීයෙහි වැඩසටහනකි.

එහි නියමු ව්‍යාපෘතිය 2023.01.04 දින සිට සැම බදාදා දිනකම පෙ.ව. 7.30 සිට පෙ.ව. 7.40 දක්වා දින 12ක් (විනාඩි 10 ක කාලයක්) තුළ සියලුම පාසල්වල ක්‍රියාත්මක කළ යුතුය.

සති පාසල වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වන්නේ "සතිමත් බව පිහිටුවීමයි". සතිමත් බව දිර්සකාලීනව අභ්‍යාස කිරීම තුළින් අත්වන ප්‍රතිලාභ බොහෝ වේ. එනම ස්වයා සංවේදිකාව වර්ධනය, ආච්‍රේතියා බව පාලන හැකියාව, අවධානය භා මතක ගක්තිය වර්ධනය, අනියෝගවලට සාර්ථකව මූහුණදීමේ හැකියාව ඉහළ යාම, දරා ගැනීමේ ගක්තිය දියුණු වීම, ඉවසීම, අනුකම්පාව, කරුණාව සහ සහකම්පනය වර්ධනය වීම තුළ අධ්‍යාපනයේදී අවධානය රඳවා ගැනීමේ හැකියාව, ත්‍රිඩා කටයුතුවල දී ද අනෙකුතා ගරුත්වය රකිතින් ජය පරාජය සමව දරා ගැනීමේ හැකියාව දියුණු වීම, එහිනේදා ඒවිතය තුළ දී අන්තර් පුද්ගල සඛාලා පැවැත්වීම සහ අනෙකුත් කටයුතුවල දී ද සුභදියීම් මඟ ගුණයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය වේ. සති පාසල වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම ආගම්වල පුරුෂ මණ්ඩලයකින් යුත්ත සර්වාගමික කම්ටුවක් මගින් අධික්ෂණය කරනු ලැබේ.

'සතිමත් බව පිහිටුවීම' වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුම පළාත්/කලාප අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විද්‍යාල්පතිවරුන් කටයුතු කළ යුතුය. එසේම විද්‍යාල්පතිවරුන් විසින් මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කිරීම සඳහා සැම පාසලකම එක් සමාන්තර ගෞන්කියකට ගුරුවරයෙකු බැඳින් නම් කර වගකීම පැවරීම තුළින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත. නියමු ව්‍යාපෘතිය යටතේ සියලුම පාසල් සියුන් මේ සඳහා සහභාගී විය යුතු අතර ගුරුවරුන්, විද්‍යාල්පතිවරුන්ට ද එම අවස්ථාවේදී සතිමත් බව මූහුණු කිරීමේ අභ්‍යාසවල නිරත විය හැකිය. එම අභ්‍යාස රුපවාහිනී නාලිකා සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි ස්වයා මගින් විකාශනය කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, නිවසේ සිටින දෙමාපියන්ටද වැඩසටහන සඳහා සහභාගී විය හැකි බැවින් එම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට ද විද්‍යාල්පතිවරුන් විසින් කටයුතු කළ යුතුය. නියමු ව්‍යාපෘතිය යටතේ බදාදා දින 12ක් අභ්‍යාස කළ යුතු අතර එහි දී හඳුන්වා දෙන අභ්‍යාසය පාසල් දී හා නිවසේ දී නැවත නැවත පුරුදු කිරීම තුළින් සතිමත් බව දියුණු වීමට හේතු වේ. විද්‍යාල්පති එකඟතාව මත නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන දිනයට අමතරව සතියේ අනෙක් දිනවල ද පාසල් දී නැවත අභ්‍යාස කිරීම සිදුකළ හැකි වේ.

එසේම, “සතිමත් බව පිහිටුවීම” වඩාත් සාර්ථක කර ගැනීම සඳහා නියමු ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් 12කි. එය ඇමුණුම 01 පරිදි වේ. වැඩසටහන සඳහා උපදෙස් ඇමුණුම 02 හි සඳහන් කර ඇත.

එම වැඩසටහන් <https://www.satipasala.org/mindfulness-for-school-student/> සඛැදිය මගින් (link) ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද දන්වමි. එමෙන්ම www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඉහත සඛැදිය (link) ලබා ගත හැකිය.

මෙම නියමු ව්‍යාපෘතිය නියාමනය කිරීමේ වගකීම සියලු පලාත්, කලාප අධ්‍යක්ෂවරුන් වෙත පවරමි. ‘සතිමත් බව පිහිටුවීම’ වැඩසටහන තුළින් දැයේ දරුවන්ගේ සඳාචාරාත්මක අභිවෘතිය උදෙසා ඔබ දක්වන සහාය අනිශේන් අගය කරමි.

එම්.එන්.රණසිංහ

ලේකම්,

අධ්‍යාපන අමාත්‍යාංශය.

පිටපත් :-

01. පලාත් ප්‍රධාන ලේකම්වරුන්
02. පලාත් අධ්‍යාපන ලේකම්වරුන්
03. අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය
04. විභාග කොමිෂන් ජනරාල්, විභාග දෙපාර්තමේන්තුව
05. අධ්‍යාපන ප්‍රකාශන කොමිෂන් ජනරාල්
06. අධ්‍යාපන විද්‍යාලීය කොමිෂන්
07. අධ්‍යාපන අධ්‍යක්ෂ, ජාතික පාසල්

කරු.දි.ගැ.සි.

දිප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සත්‍ය පාසල වැඩසටහන යටතේ සතිමත් බව පූජුණු කරන ආකාරය

කාලය විනාඩි 10 (පෙ.ව.7.30 - පෙ.ව.7.40)

සතියේ සැම බදාදා දිනකම දින 12 ක නියමු ව්‍යාපෘතිය

ද්‍රව්‍ය 1

- විනාඩි 5 - හැඳින්වීම ; සත්‍ය පාසල සංකල්පය සහ සතිමත් බව.
- විනාඩි 4 - වර්තමාන මොංගානේ සිටීම.
- විනාඩි 1 - ර්ලෑජ දිනයට සුදානම වීම

ද්‍රව්‍ය 2

- විනාඩි 5 - හැඳින්වීම:- සතිමත්ව හිඳගැනීම.
- විනාඩි 4 - සතිමත්ව හිඳගැනීමේ සරල මූලික ක්‍රියාකාරකම.
- විනාඩි 1 - ර්ලෑජ දිනයට සුදානම වීම.

ද්‍රව්‍ය 3

- විනාඩි 5 - හැඳින්වීම:- සතිමත්ව ඇවිදීම.
- විනාඩි 4 - සතිමත්ව ඇවිදීමේ සරල මූලික ක්‍රියාකාරකම.
- විනාඩි 1 - ර්ලෑජ දිනයට සුදානම වීම.

දිනය 4

- විනාඩි 5 - හැඳින්වීම:- සතියෙන් එදිනෙදා වැඩෙහි යෙදීම.
- විනාඩි 4 - එදිනෙදා වැඩෙහි යෙදීමට අදාළ මූලික ක්‍රියාකාරකම.
- විනාඩි 1 - ර්ලෑජ දිනයට සුදානම වීම.

ද්‍රව්‍ය 5

- විනාඩි 5 - හැඳින්වීම්:- සත්‍ය ක්‍රිඩා කරමින් සත්‍ය පුරුදු කිරීම.
- විනාඩි 4 - සත්‍ය ක්‍රිඩා මූලික ක්‍රියාකාරකම.
- විනාඩි 1 - ර්‍යළහ දිනයට සුදානම වීම.

ද්‍රව්‍ය 6

- විනාඩි 5 - හැඳින්වීම්:- තව දුරටත් වර්තමාන මොංගොන් සිටීම දියුණු කිරීම.
- විනාඩි 4 - වර්තමාන මොංගොන් සිටීම, දෙවන ක්‍රියාකාරකම.
- විනාඩි 1 - ර්‍යළහ දිනයට සුදානම වීම.

ද්‍රව්‍ය 7

- විනාඩි 5 - හැඳින්වීම්:- තව දුරටත් සත්‍යමත්ව හිඳගැනීම දියුණු කිරීම.
- විනාඩි 4 - සත්‍යමත්ව හිඳගැනීම, දෙවන ක්‍රියාකාරකම.
- විනාඩි 1 - ර්‍යළහ දිනයට සුදානම වීම.

ද්‍රව්‍ය 8

- විනාඩි 5 - හැඳින්වීම්:- තව දුරටත් සත්‍යමත්ව ඇවේදීම දියුණු කිරීම.
- විනාඩි 4 - සත්‍යමත්ව ඇවේදීම, දෙවන ක්‍රියාකාරකම.
- විනාඩි 1 - ර්‍යළහ දිනයට සුදානම වීම.

ද්වස 9

- විනාඩි 5 - හැඳින්වීම්:- තව දුරටත් එදිනෙදා වැඩෙහි යෙදීම දියුණු කිරීම.
- විනාඩි 4 - එදිනෙදා වැඩෙහි යෙදීම, දෙවන ක්‍රියාකාරකම.
- විනාඩි 1 - රේලුග දිනයට සූදානම් වීම.

ද්වස 10

- විනාඩි 5 - හැඳින්වීම්:- තව දුරටත් සති ක්‍රිබා කරමින් සතිය පුරුදු කිරීම.
- විනාඩි 4 - සති ක්‍රිබා කරමින් සතිය පුරුදු කිරීම, දෙවන ක්‍රියාකාරකම.
- විනාඩි 1 - රේලුග දිනයට සූදානම් වීම.

ද්වස 11

- විනාඩි 5 - හැඳින්වීම්:- වර්තමාන මොංගොන් සිටීම තව දුරටත් දියුණු කිරීම.
- විනාඩි 4 - වර්තමාන මොංගොන් සිටීම, තෙවන ක්‍රියාකාරකම.
- විනාඩි 1 - රේලුග දිනයට සූදානම් වීම.

ද්වස 12

- විනාඩි 5 - හැඳින්වීම්:- සතියෙන් එදිනෙදා වැඩෙහි යෙදීම තව දුරටත් දියුණු කිරීම.
- විනාඩි 4 - සතියෙන් එදිනෙදා වැඩෙහි යෙදීම, තෙවන ක්‍රියාකාරකම.
- විනාඩි 1 - දිගින් දිගටම සතිමත් බව පුරුදු කිරීමට උපදෙස් දීම.

පාසල් සියුන් සදහා සතිමත් බව පූජුණු කිරීම වැඩසටහන සදහා උපදෙස්

ප.ව. 7.30 වන විට සියලුම සියුන් පන්ති කාමරයේ හෝ පහසු තැනක හිඳගෙන සිටීමට සලස්වා වැඩසටහන ඇසීමට හෝ තැරකීමට සුදුසු පරිසරය සකස් කර දෙන්න.

(වැඩසටහන පැවැත්වෙන සැම දිනකම)

මෙම වැඩසටහනට විදුහල්පතිවරයා සහ සියලු ගුරුවරුන් පාසල් සියුන් සමඟ එක්ව සහභාගී වීම ඉතා වැදගත් වේ.

වැඩසටහන සංඛ්‍යා ගුරුණය කිරීමට අපහසුතා වෙතොත් එදිනට නියමිත විනාඩි 10 ක ගුවා දැඟා පටය satipasala.org වෙබ් අඩවියට පිවිස කල් ඇතිව බාගත කළ හැකිය. එය සියුන්ට ඇසීමට සලස්වන්න. එසේ බාගත කර ඇසීමට සැලැස්වීමේදී සියලු වැඩසටහන් දී ඇති අනුපිළිවෙළ අනුගමනය කරමින් සියුන් සදහා අධ්‍යාප කරවීම සිදු කළ යුතු වේ.

සතිමත් බව පිළිබඳව මෙම වැඩසටහනින් ලැබෙන ප්‍රශ්නවල හා ක්‍රියාකාරකම් නිරන්තර පූජුණුවකට තුරු කිරීමට සියුන් යොමු කිරීම හා උනන්දු කරවීම ඉතා වැදගත් වේ. ඒ සදහා ගුරුවරුන්ට උපදෙස් ලබා දිය යුතුය.

මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමේදී විදුහල්පතිවරුන් තම පාසල සතු පහසුකම් අනුව සුදුසු ක්‍රමවේද අනුගමනය කරමින් වඩාත් එලදායී ලෙස පාසල් සියුන්ට සතිමත් බව පිහිටුවීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් කාරුණිකව ද්‍රව්‍යම්.

(වැඩිදුර තොරතුරු satipasala.org වෙබ් අඩවියෙන් ලබා ගත හැක.)

විමසීම:- 0777157360 - නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, ආගමික හා සාරධීම.

0773712373- සතිපාසල පදනම

0777274414- සතිපාසල පදනම